

හජුතලේ ප්‍රාදේශීය සභාව 2022 අයවැය සාරාංශය



2022 සංක්ෂිප්ත අයවැය

ආදායම් විස්තරය		2022 අයවැය
310	වරපනම් හා බදු	1,984,474.00
320	කුලිය	5,451,610.00
330	බලපත්‍රය	1,102,300.00
340	සේවා ගාස්තු	10,037,400.00
350	වරෙන්තු පිරිවැය දඩ මුදල්	3,276,700.00
360	වෙනත් ආදායම්	532,850.00
370	ආදායම් ප්‍රතිපාදන (සියලු වැටුප් සම්බන්ධව)	35,653,840.00
	ආදායම් ප්‍රතිපාදන (වැටුප් සම්බන්ධ හැර)	-
සම්පූර්ණ පුනරාවර්තන ආදායම		58,039,174.00
381	ප්‍රාග්ධන දීමනා	-
382	ණය	-
383	ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලැබෙන ආදායම	-
384	වෙනත් ප්‍රාග්ධන ලැබීම්	-
මුළු ප්‍රාග්ධන දීමනා		-

වියදම් විස්තරය		2022 අයවැය
410	පුද්ගලික දීමනා	40,348,232.00
420	ගමන් වියදම්	1,195,000.00
430	සැපයුම් හා අවශ්‍යතා	3,195,500.00
440	ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියාව හා නඩත්තු	2,149,500.00
450	ප්‍රවාහන සන්නිවේදන සහ උපයෝගීතා සේවා	2,940,500.00
460	පොලී ගෙවීම් ලාභාංශ	679,168.00
470	ප්‍රදාන දායකත්ව හා සහනාධාර	50,000.00
480	විශ්‍රාම වැටුප් විශ්‍රාම ප්‍රතිලාභ හා පාරිතෝෂික	245,806.00
සම්පූර්ණ පුනරාවර්තන වියදම		51,253,706.00
510	ප්‍රාග්ධන වියදම්	-
520	පුනරුත්ථාපන අරමුදල්	-
530	ණය ගෙවීම්	-
මුළු ප්‍රාග්ධන වියදම		-

අතිරික්තය	6,785,467.51
------------------	---------------------

ජනගහණය	දළ 48599*
---------------	------------------

පළාත් පාලන ආයතනයේ අරමුදල් ප්‍රවාහය

ප්‍රධාන වශයෙන් වර්ග 02 කි.

01.ස්වයං මූලාශ්‍ර

02.බාහිර මූලාශ්‍ර

ස්වයං මූලාශ්‍ර -ස්වයං උත්පාදන ආදායම ලෙස ද හදුන්වයි.ප්‍රධාන වශයෙන් පහත සඳහන් ආදායම් වර්ග වලින් යුක්තයි.

01.වරපනම් හා බදු

02.කුලී

03.බලපත්‍ර ගාස්තු

04.සේවා ගාස්තු

05.වරෙන්තු හා දඩ මුදල්

06.වෙනත් ආදායම්

බාහිර මූලාශ්‍ර-සමහර අවස්ථා වලදී ප්‍රදානයක් හෝ රාජ්‍ය ප්‍රතිපාදන ලෙස හදුන්වයි.ප්‍රධාන වශයෙන් කොටස් 02 කි.

01.පුනරාවර්තන සඳහා වූ අරමුදල් ගලා ඒම.

02.ප්‍රාග්ධන සඳහා වූ අරමුදල් ගලා ඒම.

01.පුනරාවර්තන සඳහා වූ අරමුදල් ගලා ඒම.

1.රජයෙන් වැටුප් ගෙවීම සඳහා ලැබෙන අරමුදල්

2.රජයෙන් වැටුප් හැර අනෙකුත් දේ සඳහා ලැබෙන අරමුදල්

02.ප්‍රාග්ධන සඳහා වූ අරමුදල් ගලා ඒම.

1.රජයෙන් ලැබෙන ප්‍රාග්ධන අරමුදල්

2.ප්‍රාග්ධන ආයෝජනය සඳහා ලබා ගන්නා ණය


1.2022 වර්ෂයේ හපුනලේ ප්‍රාදේශීය සභාව විසින් කොපමණ මුදල් හසුරුවනු ලැබේද?

2022 වර්ෂයේ හපුනලේ ප්‍රාදේශීය සභාව විසින් හැසිරවීමට අපේක්ෂිත මුදු අරමුදල රුපියල් මිලියන 57 පමණ වන අතර අරමුදලේ මුලාශ්‍රය පහත දැක්වේ.

1.1 ගලා යන මුළු අරමුදල් (මුලාශ්‍රය අනුව)2022

මුලාශ්‍රය	වෙන් කල අරමුදල් රුපියල්
බාහිර අරමුදල්	35,653,840.00
පළාත් පාලන ආයතනයේ අරමුදල්	22,385,334.09

2022 වර්ෂයේ මුළු අරමුදල් ප්‍රවාහය



පළාත් පාලන ආයතනයේ අරමුදල්




බාහිර අරමුදල්

පළාත් පාලන ආයතනයේ මුළු අරමුදල් ප්‍රවාහයෙන් 39% ක් පමණක් ස්වයං මුලාශ්‍ර මගින් කළමනාකරණය කිරීමට සැලසුම් කර ඇත. සම්පූර්ණ අරමුදල් අවශ්‍යතාවයෙන් ඉතිරි 61% බාහිර අරමුදල් වලින් සැපයීමට සැලසුම් කර ඇත.

1.2ගලා යන අරමුදල් (පුනරාවර්තන)2022

මූලාශ්‍රය	වෙන් කල අරමුදල රුපියල්
බාහිර අරමුදල්	35,653,840.00
පළාත් පාලන ආයතනයේ අරමුදල්	22,385,334.09

2022 වර්ෂයේ මුළු පුනරාවර්තන අරමුදල් ප්‍රවාහය



පළාත් පාලන ආයතනයේ අරමුදල්


 බාහිර අරමුදල්

පළාත් පාලන ආයතනයේ මුළු අරමුදල් ප්‍රවාහයෙන් 39% ක් පමණක් ස්වයං මූලාශ්‍ර මගින් කළමනාකරණය කිරීමට සැලසුම් කර ඇත. සම්පූර්ණ අරමුදල් අවශ්‍යතාවයෙන් ඉතිරි 61% බාහිර අරමුදල් වලින් සැපයීමට සැලසුම් කර ඇත.

1.3ගලා යන අරමුදල්-ප්‍රාග්ධන 2022

මුලාශ්‍රය	වෙන් කල අරමුදල රුපියල්
බාහිර අරමුදල්	0.00
පළාත් පාලන ආයතනයේ අරමුදල්	6,785,467.51

2022 වර්ෂයේ මුලු ප්‍රාග්ධන අරමුදල් ප්‍රවාහය



පළාත් පාලන ආයතනයේ අරමුදල්
 බාහිර අරමුදල්



පළාත් පාලන ආයතනයේ මුළු අරමුදල් ප්‍රවාහයෙන් 100% ක් පමණක් ස්වයං මුලාශ්‍ර මගින් කළමනාකරණය කිරීමට සැලසුම් කර ඇත.

02.2022 වර්ෂයේ හඳුනාලේ ප්‍රාදේශීය සභාව විසින් අරමුදල් හසුරුවන්නේ කුමන අරමුණු සඳහා ද?

3.1 මුලු අරමුදල් ගලා ඒම (පුනරාවර්තන හා ප්‍රාග්ධන කාණ්ඩයේ) 2022

මූලාශ්‍රය	වෙන් කල අරමුදල රුපියල්
පුනරාවර්තන	58,039,174.09
ප්‍රාග්ධන	0.00

2022 වර්ෂය වෙත ගලා එන මුළු අරමුදල



පුනරාවර්තන




ප්‍රාග්ධන

03.2022 වර්ෂයේ අරමුදල් භාවිතා කරන්නේ කුමන අරමුණු සඳහා ද?

3.1 මුළු අරමුදල් පිටතට ගලා යාම (පුනරාවර්තන හා ප්‍රාග්ධන කාණ්ඩයේ)

අරමුදල් වර්ගය	වෙන් කල අරමුදල රුපියල්
පුනරාවර්තන	51,253,706.58
ප්‍රාග්ධන	0.00

2022 වර්ෂයේ පිටතට ගලා යන මුළු අරමුදල




පුනරාවර්තන
 ප්‍රාග්ධන

පළාත් පාලන ආයතනයේ මුළු අරමුදල් පිටතට ගලා යාමෙන් 100% ක් පුනරාවර්තන වියදම් සඳහා වැයකිරීමට සැලසුම් කර ඇත.

3.2 ස්වයං අරමුදල් වියදම් කිරීමට සැලසුම් කළ ආකාරය(පුනරාවර්තන හා ප්‍රාග්ධන කාණ්ඩයේ)

අරමුදල් වර්ගය	වෙන් කළ අරමුදල රුපියල්
පුනරාවර්තන	22,385,334.09
ප්‍රාග්ධන	6,785,467.51

2022 වර්ෂයේ පිටතට ගලා යන මුළු අරමුදල




පුනරාවර්තන
 ප්‍රාග්ධන

පළාත් පාලන ආයතනයේ ස්වයං අරමුදල් වියදම් කිරීමේ දී 77%ක් පුනරාවර්තන වියදම් සඳහා වැය කිරීමටත් ඉතිරි 23% ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමටත් සැලසුම් කර ඇත.

3.3 පුනරාවර්තන කාර්යයන් සඳහා සියලුම අරමුදල් වෙන් කිරීම (ක්‍රියාකාරී කාණ්ඩය)

පුනරාවර්තන කාර්යයන්	වෙන් කළ අරමුදල රුපියල්
පුද්ගලික දීමනා	40,348,232.00
ගමන් වියදම්	1,195,000.00
සැපයුම් හා අවශ්‍යතා	3,195,500.00
ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තු	2,149,500.00
ප්‍රවාහන සන්නිවේදන සහ උපයෝගීතා සේවාව	2,940,500.00
පොලී ගෙවීම් හා ලාභාංශ	679,168.50
ප්‍රදාන දායකත්වය හා සහනාධාර	500,000.00
විශ්‍රාම වැටුප් විශ්‍රාම ප්‍රතිලාභ සහ පාර්තෝෂික	245,806.08

2022 වර්ෂයේ පුනරාවර්තන කාර්යන් සඳහා වෙන් කළ අරමුදල




04.2022 වර්ෂයේ ප්‍රතිපාදන සඳහා ස්වයං උත්පාදන අරමුදල් සහ බාහිර මූලාශ්‍ර කෙතරම් දායකත්වයක් ලබා දුන්නේද?

4.1 අරමුදල් උපයෝගීතා සැලැස්ම (මූලාශ්‍ර වර්ගය මත පදනම්ව)

අරමුදල් මූලාශ්‍ර වර්ගය	බාහිර අරමුදල්	ස්වයං අරමුදල්
පුනරාවර්තන	35,653,840.00	22,385,334.09
ප්‍රාග්ධන	0.00	6,785,467.51

අරමුදල් උපයෝගීතා සැලැස්ම



බාහිර අරමුදල් වලින් 100% පුනරාවර්තන වියදම් සඳහා භාවිතා කිරීමට සැලසුම් කර ඇත.


ස්වයං අරමුදල් වලින් 77% ක් පුනරාවර්තන වියදම් සඳහා භාවිතා කිරීමට සැලසුම් කර ඇති අතර 23%ක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කිරීමට සැලසුම් කර ඇත.

05.හපුතලේ ප්‍රාදේශීය සභාව තුළ ස්වයං උත්පාදන ආදායම කෙතරම් වැදගත්කමක් ගන්නේද

5.1 ස්වයං උත්පාදන ආදායමේ වැදගත්කම

අරමුදල් වර්ගය	අරමුදල් රුපියල්
ස්වයං උත්පාදන ආදායම	22,385,334.09
බාහිර අරමුදල් මාරුකිරීම	35,653,840.00

ස්වයං උත්පාදන ආදායමේ වැදගත්කම




බාහිර අරමුදල් ආදායම
ස්වයං උත්පාදන ආදායම

පළාත් පාලන ආයතනයෙහි සම්පූර්ණ මුදල් අවශ්‍යතාවයෙන් 39% ස්වයං උත්පාදන ආදායමෙන් ආවරණය වන අතර ඉතිරි 61% ක අරමුදල් අවශ්‍යතාවය බාහිර අරමුදල් මත රඳා පවතී.

06.2022 වර්ෂයේදී ස්වයං උත්පාදන ආදායමට දායක වන මූලාශ්‍ර මොනවද

6.1 ස්වයං උත්පාදන ආදායමට දායක වන මූලාශ්‍ර

ආදායම් මූලාශ්‍ර කාණ්ඩ	ස්වයං උත්පාදන ආදායමට දායකත්වය	%
වරිපනම් හා බදු	1984474.09	8.9%
කුලිය	5451610.00	24.4%
බලපත්‍ර	1102300.00	4.9%
සේවා ගාස්තු	10037400.00	44.8%
වරෙන්තු පිරිවැය හා දඩ මුදල්	3276700.00	14.6%
අනෙකුත් ආදායම්	532850.00	2.4%




මුළු ස්වයං උත්පාදන ආදායමෙන් 44% ක් එක් මූලාශ්‍රයක් වන සේවා ගාස්තු සැලසුම් කර ඇත.

07.හපුතලේ ප්‍රාදේශීය සභාව විසින් 2022 වර්ෂයේදී ස්වයං උත්පාදන ආදායම භාවිත කරමින් වියදම් සඳහා අරමුදල් වෙන් කරන්නේ කෙසේද ස්වයං උත්පාදන ආදායම් උපයෝගිතා සැලැස්ම(පුනරාවර්තන හා ප්‍රාග්ධන කාණ්ඩයේ)

උපයෝගිතා වර්ගය	වෙන් කල අරමුදල රුපියල්
පුනරාවර්තන	22385334.09
ප්‍රාග්ධන	6785467.51

2022 වර්ෂයේ ස්වයං උත්පාදන ආදායම් උපයෝගිතා සැලැස්ම




පළාත් පාලන ආයතනයේ ස්වයං උත්පාදන ආදායමෙන් වියදම් කිරීමේදී 77% ක් පුනරාවර්තන වියදම් සඳහා වැයකිරීමටත් ඉතිරි 23% ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමටත් අරමුදල් වෙන් කිරීම සැලසුම් කර ඇත

8. ස්වයං උත්පාදන ආදායමෙන් වෙන් කරන්නේ කුමන පුනරාවර්තන ස්වභාවයක් සඳහාද

ස්වයං උත්පාදන ආදායම් උපයෝගිතා සැලැස්ම (පුද්ගලික දීමනා වෙන් පුනරාවර්තන සහ ප්‍රාග්ධන කාණ්ඩයේ)

උපයෝගිතා වර්ගය	අරමුදල් වෙන් කිරීම රුපියල්
ප්‍රාග්ධන	6785467.51
පුද්ගලික දීමනා	4694392.00
වෙන් පුනරාවර්තන	17690242.09

2022 වර්ෂයේ ස්වයං උත්පාදන ආදායම් උපයෝගිතා සැලැස්ම



09. සභාවේ පුරවැසි සේවා සැපයීමේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සඳහා කොපමණ මුදලක් වැයවේද


ස්වයං උත්පාදන ආදායමෙන් පුනරාවර්තන වියදම් සඳහා උපයෝගීතා සැලැස්ම

සෘජු පුනරාවර්තන වියදම්-පළාත් පාලන ආයතනයේ අභ්‍යන්තර මෙහෙයුම්		
තාවකාලික කාර්යමණ්ඩල වැටුප මන්ත්‍රී දීමනාව සහ කාර්යමණ්ඩල අතිකාල හා ප්‍රතිලාභ	4694392.00	
ගමන් වියදම්	1195000.00	
පොලී ගෙවීම් හා ලාභාංශ	679168.50	
විශ්‍රාම වැටුප් විශ්‍රාම ප්‍රතිලාභ සහ පාරිතෝෂික	245806.08	6814366.58

වකු පුනරාවර්තන වියදම්-පළාත් පාලන ආයතනයේ අභ්‍යන්තර මෙහෙයුම්		
සැපයුම් හා අවශ්‍යතා	319550.00	
ප්‍රාග්ධන වත්කම් වල අළුත්වැඩියාව හා නඩත්තු	214950.00	
ප්‍රවාහන සන්නිවේදන සහ උපයෝගීතා සේවාව	1470250.00	
ප්‍රදාන දායකත්වය හා සහනාධාර	339584.25	2344334.25

වකු පුනරාවර්තන වියදම්-පළාත් පාලන ආයතනයේ අභ්‍යන්තර මෙහෙයුම්		
සැපයුම් හා අවශ්‍යතා	2875950.00	
ප්‍රාග්ධන වත්කම් වල අළුත්වැඩියාව හා නඩත්තු	1934550.00	
ප්‍රවාහන සන්නිවේදන සහ උපයෝගීතා සේවාව	1470250.00	
ප්‍රදාන දායකත්වය හා සහනාධාර	339584.25	6620334.25

මෙහෙයුම් වර්ගය අනුව අරමුදල් භාවිත කිරීමේ සැලැස්ම	වෙන් කල අරමුදල් රුපියල්
පළාත් පාලන ආයතනයේ අභ්‍යන්තර මෙහෙයුම්	9158700.83
පළාත් පාලන ආයතනයේ පුරවැසි සේවා	6620334.25



Highcharts.com


- පළාත් පාලන ආයතනයේ පුරවැසි සේවා
- පළාත් පාලන ආයතනයේ අභ්‍යන්තර මෙහෙයුම්

පුනරාවර්තන අරමුදල් වලින් 58%ක් අභ්‍යන්තර මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට සැලසුම් කර ඇති අතර 42%ක් පුරවැසි සේවා සඳහා භාවිතා කිරීමට සැලසුම් කර ඇත.

9.2 ස්වයං උත්පාදන ආදායමෙන් මුළු වියදම් සඳහා උපයෝගීතා සැලැස්ම

මෙහෙයුම් වර්ගය අනුව අරමුදල් භාවිත කිරීමේ සැලැස්ම	වෙන් කල අරමුදල රුපියල්
පළාත් පාලන ආයතනයේ අභ්‍යන්තර මෙහෙයුම්	9158700.83
පළාත් පාලන ආයතනයේ පුරවැසි සේවා	6620334.25
පළාත් පාලන ආයතනයේ ප්‍රාග්ධන සංවර්ධනය සඳහා ස්වයං උත්පාදන ආදායමෙන්	6785467.51

2022 වර්ෂයේ ස්වයං උත්පාදන ආදායමෙන් මුළු වියදම් සඳහා උපයෝගීතා සැලැස්ම



අභ්‍යන්තර මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට සැලසුම් ඇති අරමුදල් වලින් 40% ක් සහ පුරවැසි සේවා සඳහා භාවිත කිරීමට සැලසුම් කර ඇති අරමුදල් වලින් 29% ක් හා ප්‍රාග්ධන වියදම් සඳහා 31% ක් සැලසුම් කර ඇත.

10.2022 වර්ෂය සඳහා හපුතලේ ප්‍රාදේශීය සභාවේ අයවැයෙහි ගුණාත්මකභාවය අපට තක්සේරු කල හැක්කේ කෙසේද

පළාත් පාලන ආයතනයේ අයවැයක ගුණාත්මකභාවය තක්සේරු කිරීම සඳහා ප්‍රධාන අයවැය දර්ශකය (KB 1) භාවිත කල හැක. පළාත් පාලන ආයතනයේ අයවැය තක්සේරු කිරීමේ දී බොහෝ විට KB1 හතරක් සලකා බලනු ලබන අතර අයවැය ප්‍රතිපාදන ස්වයං උත්පාදන ආදායම භාවිත කරමින් ඵලදායී ලෙස සිදු කරන බව සහතික කරයි.

ප්‍රධාන අයවැය දර්ශකය-KBIs


KBI 1- ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය	38.57%
KBI 2- ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය අනුව ප්‍රාග්ධන වියදම්	30.31%
KBI 3 -ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය අනුව පුද්ගලික දීමනා	20.97%
KBI 4 -ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය අනුව වෙනත් පුනරාවර්තන වියදම්	48.72%

ප්‍රධාන අයවැය දර්ශකය	අරමුණු/අර්ථ දැක්වීම
KBI 1- ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය	පළාත් පාලන ආයතනයෙහි ස්වාධීනත්වය තක්සේරු කරයි. ඉහළ % වැඩි ස්වාධීනත්වයක් පිලිබිඹු කරයි.
KBI 2- ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය අනුව ප්‍රාග්ධන වියදම්	ප්‍රාග්ධන වියදම් හරහා සේවා සැපයීම සඳහා ස්වයං උත්පාදන ආදායම භාවිත කිරීමේ කාර්යක්ෂමතාවය පිලිබිඹු කරයි.
KBI 3 -ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය අනුව පුද්ගලික දීමනා	සියළුම තාවකාලික කාර්යමණ්ඩලය සඳහා වැටුප් ගෙවීම අතිකාල හා නිත්‍යානුකූල වැඩ ආශ්‍රිත ප්‍රතිලාභ සහ තේරී පත්වූ සහ සමාජිකයන් සඳහා මාසික දීමනා හැර වෙනත් අනුමත ගෙවීම් සඳහා ස්වයං උත්පාදන ආදායම භාවිත කිරීම මෙයින් පෙන්නුම් කරයි. නිසි සාධාරණීකරණයක් නොමැති නම් කුඩා % සඳහා සෞඛ්‍ය සම්පන්න වේ.
KBI 4 -ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය අනුව වෙනත් පුනරාවර්තන වියදම්	තාවකාලික කාර්යමණ්ඩලය සහ අනෙකුත් ප්‍රතිලාභ සඳහා වැටුප් වලට වඩා පුනරාවර්තන වියදම් සඳහා නිසි ප්‍රතිපාදන(KB1 3) පිලිබිඹු කරයි. සීමාවන් තුළ ස්වයං උත්පාදන ආදායම සැමට වෙන් කර ඇති බව සහතික කිරීමට අවශ්‍ය වේ.

KBI 1 හි අවසරලක් සීමාවන්

	උපරිම	අවම	
KBI 1- ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය	75%	50%	
KBI 2- ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය අනුව ප්‍රාග්ධන වියදම්	30%	20%	
KBI 3 -ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය අනුව පුද්ගලික දීමනා	15%	5%	
KBI 4 -ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය අනුව වෙනත් පුනරාවර්තන වියදම්	55%	45%	
	අවම KB1	2022 හි KB1	උපරිම KBI
KBI 1- ස්වයං උත්පාදන ආදායම	50%	38.57%	75%
KBI 2- ප්‍රාග්ධන වියදම්	20%	30.31%	30%
KBI 3 - පුද්ගලික දීමනා	5%	20.97%	15%
KBI 4 - වෙනත් පුනරාවර්තන වියදම්	35%	48.72%	45%

Key Budget Indicators 2022




ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය 39%කි.එය පරිපූර්ණ පරාසයේ50%-75% පිටත පිහිටයි.ප්‍රාග්ධන වියදම් ප්‍රතිශතය 30.31% කි.එය පරමාදර්ශී පරාසය 20%-30% ඉක්මවා ඇත.පුද්ගලික වැටුප් ප්‍රතිශතය 20.97% කි.එය පරමාදර්ශී පරාසය 5%-15% ඉක්මවා ඇත.වෙනත් පුනරාවර්තන වියදම් 48.72% කි වන අතර එය පරමාදර්ශී පරාසයේ 35%-45% ඇත.

11.1ඒක පුද්ගල අරමුදල් සඳහා කොපමණ ප්‍රතිපාදන වෙන් කර තිබේද

	රුපියල්
ප්‍රාග්ධනය	140
පුද්ගලික දීමනා	97
වෙනත් පුනරාවර්තන	364

2022 වර්ෂය සඳහා ඒක පුද්ගල අරමුදල්




2022 වර්ෂයේ ලැබීමට සැලසුම් කර ඇති මුළු අරමුදල් වලින් පළාත් පාලන ආයතනය විසින් එක් පුරවැසියකු සඳහා රුපියල් 140 ප්‍රාග්ධන වියදම් ලෙස ද රුපියල් 97 පුද්ගලික වැටුප් ලෙස ද රුපියල් 364 අනෙකුත් පුනරාවර්තන වියදම් ලෙසද ප්‍රතිපාදන වෙන් කර ඇත.

12.1 හපුනලේ ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ වියදම් පියවා ගැනීම සඳහා ස්වයං උත්පාදන ආදායම ප්‍රමාණවත් වේ ද

පරමාදර්ශීය තත්වයක් තුළ පුරවැසියාට සේවා සැපයීම සඳහා පළාත් පාලන ආයතනය විසින් කරන ලද සියලුම වියදම් ස්වයං උත්පාදන ආදායමෙන් ආවරණය කළ යුතුය.

පුනරාවර්තන ආදායම සහ පුනරාවර්තන වියදම් අතර පවතින පරතරය විශ්ලේෂණය

	අරමුදල රුපියල්
ස්වයං උත්පාදන ආදායම	22385334.00
මුළු වියදම	51253707.00
පරතර හිඟය	(28868372.00)




2022 වර්ෂයේදී ලැබීමට සැලසුම් කර ඇති මුළු අරමුදලින් ස්වයං උත්පාදන ආදායම රුපියල් 22385334.00 කි.සැලසුම්ගත වෙන් කරන ලද මුළු මුදල 51253707.00 වේ.පරතරය ඝෘණ 28868372 වේ.බාහිර මූලාශ්‍ර වලින් ආවරණය කිරීමට සැලසුම් කර ඇත.

13.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සේවා සැපයීම සඳහා දේපල හිමියන් විසින් තක්සේරු බද්ද ලෙස ගෙවන මුදල ප්‍රමාණවත්ද

පළාත් පාලන ආයතනයෙහි වර්පනම් බද්ද නිරණය කිරීමේදී සේවා සැපයීම සඳහා දරන ලද සම්පූර්ණ මෙහෙයුම් පිරිවැය හෝ කාර්ය මණ්ඩලයේ වැටුප් පිරිවැය ඇතුළුව සමස්ත පොදු කාර්ය පිරිවැය සලකා බැලිය යුතුය.මෙයින් ඇගවෙන්නේ තක්සේරු බදු හරහා උපයන ආදායම පුරවැසියාට සේවා සැපයීම සඳහා වන සම්පූර්ණ පිරිවැය ආවරණය කල යුතු බවයි.

එක් නිවසකට වෙන් කිරීම සඳහා පුරවැසි සේවා වලට එරෙහිව එක් නිවසකට තක්සේරු බද්දෙහි පරතරය




සැලසුම් කර ඇති එක් ගෘහස්ථ වර්ෂනම් බදු එකතු කිරීමක් රුපියල් 163.33 වන නමුත් සැලසුම් කර ඇති එක් නිවසකට පුරවැසි සේවා වෙන් කිරීම රුපියල් 544.89 කි.ගණනය කිරීමේ ක්‍රමවේදයට අනුව වර්ෂනම් බද්ද පුරවැසි සේවා වෙන් කර ඇති මුදලට සමාන විය යුතුය.මෙම තත්වය යටතේ රුපියල් 381.56 ක පරතරය වෙනත් ක්‍රමවලින් ආවරණය කළ යුතුය.

13.(b)හපුනලේ ප්‍රාදේශීය සභාවේ සේවා සැපයීම සඳහා සේවා ලබාගන්නන් විසින් ගෙවන ලද මුදල ප්‍රමාණවත්ද

වර්ෂනම් බද්ද හැර ස්වයං උත්පාදන ආදායමට දායක වන වෙනත් ප්‍රතිපාදන සහ එක් පුරවැසියෙකුට අභ්‍යන්තර මෙහෙයුම් ප්‍රතිපාදන අතර පරතරය

	අරමුදල රුපියල්
එක් පුරවැසියෙකුට ස්වයං උත්පාදන ආදායමට වර්ෂනම් බද්ද හැර දායකත්වය	419.78
එක් පුරවැසියෙකුට අභ්‍යන්තර මෙහෙයුම් ප්‍රතිපාදන පරතරය	188.45
	231.32




සැලසුම් කර ඇති එක් පුරවැසියෙකුට වර්ෂනම් බද්ද හැර දායකත්වය රුපියල් 419.78කි.එක් පුරවැසියෙකුට අභ්‍යන්තර මෙහෙයුම් ප්‍රතිපාදන රුපියල් 188.45 කි.පරතරය 231.32වේ.

13(c)හපුනලේ ප්‍රාදේශීය සභාවේ මුලු වියදම් කළමනාකරණය කිරීම සඳහා ස්වයං උත්පාදන ආදායම ලෙස ලැබිය ඇති මුදල් ප්‍රමාණවත්වේද

එක් පුරවැසියෙකුගේ ස්වයං උත්පාදන ආදායම හා මුළු වියදම අතර පරතරය

	රුපියල්
ස්වයං උත්පාදන ආදායම	460.61
මුලු වියදම	1054.62
පරතරය	-594.01




එක් පුරවැසියෙකුගේ ස්වයං උත්පාදන ආදායම රුපියල් 460.61 වේ.පළාත් පාලන ආයතන විසින් එක් පුරවැසියෙකු සඳහා රුපියල් 1054.62ක මුලු වියදමක් ආවරණය කළ යුතුය.මක්නිසාද යත් සංකල්පමය වශයෙන් පළාත් පාලන ආයතනය ඔවුන්ගේ ස්වයං උත්පාදන ආදායම හරහා මුලු වියදම් පියවා ගැනීමට උපකල්පනය කරයි.එක් පුරවැසියෙකුට රුපියල් 594.01 ක හිඟය බාහිර මූලාශ්‍රවලින් පියවා ගැනීමට පතවා ඇත.රජයේ ප්‍රතිපූර්ණය හරහා බහුතරයක් ආවරණය කිරීමට සැලසුම් කර ඇත.

13(d)හපුතලේ ප්‍රාදේශීය සභාවේ අභ්‍යන්තර මෙහෙයුම් වියදම් කළමනාකරණය සඳහා ස්වයං උත්පාදන ආදායම ලෙස ලැබී ඇති මුදල් ප්‍රමාණවත් වේද

එක් පුද්ගලයෙකුගේ ස්වයං උත්පාදන ආදායම හා අභ්‍යන්තර මෙහෙයුම් වියදම් අතර පරතරය

	රුපියල්
එක් පුද්ගලයෙක් සඳහා ස්වයං උත්පාදන ආදායම	460.61
අභ්‍යන්තර මෙහෙයුම් වියදම	188.45
පරතරය	272.16



එක් පුරවැසියෙකුගේ ස්වයං උත්පාදන ආදායම රුපියල් 460.61 වේ. මෙයින් පළාත් පාලන ආයතන විසින් එහි අභ්‍යන්තර මෙහෙයුම් වියදම රුපියල් 188.45 පියවීමට සැලසුම් කර ඇත. ධන පරතරයක් ඇත. පළාත් පාලන ආයතන විසින් පුරවැසි සේවා මෙන්ම අනෙකුත් සංවර්ධන කටයුතු ආවරණය කිරීමට සැලසුම් කර ඇත.

14.2022 වර්ෂයෙහි අයවැයෙහි වැඩසටහන් හරහා වියදම් වෙනස් වන්නේ කෙසේද

සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයෙහි මූල්‍ය කළමනාකරණය වැඩසටහන් යටතේ වර්ගීකරණය කර ඇති අතර පළාත් පාලන ආයතනයෙහි අයවැයේ ආදායම් උත්පාදනය හා වියදම් ප්‍රතිපාදනය මෙම වැඩසටහන් යටතේ විස්තර කෙරේ. හඳුනාලේ ප්‍රාදේශීය සභාවේ 2022 අයවැය යටතේ විස්තර කර ඇති වැඩසටහනක් පහත දැක්වේ.

වැඩසටහන 1-සාමාන්‍ය පරිපාලනය හා මාණ්ඩලික සේවා -ප්‍රධාන කාර්යය වන්නේ මානව සම්පත් කළමනාකරණය සහ මූල්‍ය කළමනාකරණය ඇතුළුව හඳුනාලේ ප්‍රාදේශීය සභාවේ සමස්ථ කළමනාකරණ සහ පරිපාලනයයි.

වැඩසටහන 2-සෞඛ්‍ය සේවය -මහජන සෞඛ්‍ය සේවාවන්ට අදාළ සියලුම ක්‍රියාකාරකම් මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සහ මානව හා ලබා ආරක්ෂණ සේවා සැපයීම වැනි ජනප්‍රිය සේවාවන් මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

වැඩසටහන 3-භෞතික සැලසුම් මාර්ග ඉඩම් හා ගොඩනැගිලි-මෙම වැඩසටහන මගින් නගරයේ භෞතික නැතිනලා අංග මාර්ග ඉදිකිරීම් සහ නඩත්තුව ඉඩම් සැකසීම හා කළමනාකරණය ගොඩනැගිලි ඉදිකිරීම් හා කළමනාකරණය සම්බන්ධ ක්‍රියාකාරකම් ආවරණය කරයි. මෙම වැඩසටහන යටතේ පිරිනමනු ලබන ප්‍රධාන පුරවැසි සේවාව වන්නේ මාර්ග නඩත්තු කිරීම හා වැසි ජලය බැස යාමට සැලැස්වීමයි.


වැඩසටහන 5-මහජන උපයෝගීතා සේවාව-වෙළඳපල වල් විදි ලාම්පු පොදු පහසුකම් සේවා වැනි පොදු උපයෝගීතා සම්බන්ධ සේවාවන් මෙම වැඩසටහන යටතේ ආවරණය කෙරේ.

වැඩසටහන 6-සුඛ සාධක සේවය-පුස්තකාල සේවාව මෙම වැඩසටහන යටතේ සපයනු ලබන සේවාවක් වන අතර අනෙකුත් ප්‍රජා මධ්‍යස්ථාන විනෝදාස්වාද පහසුකම් මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.

සම්පූර්ණ අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්

සාමාන්‍ය පරිපාලනය	27727535.00
සෞඛ්‍ය සේවා	12755400.00
භෞතික සැලසුම්කරණය	7508178.08
මහජන උපයෝගීතා සේවා	704168.50
සුභසාධක සේවා	2558425.00


සම්පූර්ණ අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්



පුනරාවර්තන අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්

සාමාන්‍ය පරිපාලනය	27727535.00
සෞඛ්‍ය සේවා	12755400.00
භෞතික සැලසුම්කරණය	7508178.08
මහජන උපයෝගීතා සේවා	704168.50
සුභසාධක සේවා	2558425.00


පුනරාවර්තන අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන



15.2022 වර්ෂයේ අයවැයෙන් වැඩි ප්‍රාග්ධන වෙන් කිරීම් පුද්ගල වැටුප් හා අනෙකුත් පුනරාවර්තන වියදම් ඉපයූ වැඩසටහන කුමක්ද

15.1 ප්‍රාග්ධන අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්

සාමාන්‍ය පරිපාලනය	0
සෞඛ්‍ය සේවා	0
භෞතික සැලසුම්කරණය	0
මහජන උපයෝගීතා සේවා	0
සුභසාධක සේවා	0




15.2 පුද්ගලික දීමනා වෙන් පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්

	පුද්ගලික වැටුප් (රු.මි)	වෙනත් පුනරාවර්තන වියදම් (රු.මි)	ප්‍රාග්ධන වියදම් (රු.මි)
සාමාන්‍ය පරිපාලනය	23	5	0
සෞඛ්‍ය සේවා	10	2	0
භෞතික සැලසුම්කරණය	6	2	0
මහජන උපයෝගීතා සේවා	0	1	0
සුභසාධක සේවා	2	1	0


පුද්ගලික දිමනා වෙනත් පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්

	පුද්ගලික වැටුප් (රු.මි)	වෙනත් පුනරාවර්තන වියදම් (රු.මි)	ප්‍රාග්ධන වියදම් (රු.මි)
සාමාන්‍ය පරිපාලනය	82%	18%	0%
සෞඛ්‍ය සේවා	81%	19%	0%
භෞතික සැලසුම්කරණය	76%	24%	0%
මහජන උපයෝගීතා සේවා	3%	97%	0%
සුභසාධක සේවා	62%	38%	0%




	පුද්ගලික වැටුප් (රුමි)	වෙනත් පුනරාවර්තන වියදම් (රුමි)	ප්‍රාග්ධන වියදම් (රුමි)
සාමාන්‍ය පරිපාලනය(අහන් සීමාව)	35%	40%	5%
සාමාන්‍ය පරිපාලනය	82%	18%	0%
සාමාන්‍ය පරිපාලනය (උඩින් සීමාව)	45%	55%	10%


2022 පුද්ගලික වැටුප් -සාමාන්‍ය පරිපාලනය



2022 වෙනත් පුනරාවර්තන වියදම්-සාමාන්‍ය පරිපාලනය




2022 ප්‍රාග්ධන වියදම්-සාමාන්‍ය පරිපාලනය



15.2 පුද්ගලික දීමනා වෙන් පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්

	පුද්ගලික වැටුප් (රු.මි)	වෙන් පුනරාවර්තන වියදම් (රු.මි)	ප්‍රාග්ධන වියදම් (රු.මි)
සාමාන්‍ය පරිපාලනය	23	5	0
සෞඛ්‍ය සේවා	10	2	0
භෞතික සැලසුම්කරණය	6	2	0
මහජන උපයෝගීතා සේවා	0	1	0
සුභසාධක සේවා	2	1	0




පුද්ගලික දිමනා වෙනත් පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්


	පුද්ගලික වැටුප් (රු.මි)	වෙනත් පුනරාවර්තන වියදම් (රු.මි)	ප්‍රාග්ධන වියදම් (රු.මි)
සාමාන්‍ය පරිපාලනය	23%	5%	0%
සෞඛ්‍ය සේවා	10%	2%	0%
භෞතික සැලසුම්කරණය	6%	2%	0%
මහජන උපයෝගීතා සේවා	0%	1%	0%
සුභසාධක සේවා	2%	1%	0%

	පුද්ගලික වැටුප්	වෙනත් පුනරාවර්තන වියදම්	ප්‍රාග්ධන වියදම්
සෞඛ්‍ය සේවාව (අවම ලක්ෂය)	40%	25%	15%
සෞඛ්‍ය සේවා	81%	19%	0%
සෞඛ්‍ය සේවා(උපරිම ලක්ෂය)	55%	35%	20%


2022 පුද්ගලික වැටුප් -සෞඛ්‍ය සේවා



2022 වෙනත් පුනරාවර්තන වියදම්-සෞඛ්‍ය සේවා




2022 ප්‍රාග්ධන වියදම් -සෞඛ්‍ය සේවා



පුද්ගලික දීමනා වෙනත් පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්

	පුද්ගලික වැටුප් (රු.මි)	වෙනත් පුනරාවර්තන වියදම් (රු.මි)	ප්‍රාග්ධන වියදම් (රු.මි)
සාමාන්‍ය පරිපාලනය	23	5	0
සෞඛ්‍ය සේවා	10	2	0
භෞතික සැලසුම්කරණය	6	2	0
මහජන උපයෝගිතා සේවා	0	1	0
සුභසාධක සේවා	2	1	0




පුද්ගලික දීමනා වෙන් පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්


	පුද්ගලික වැටුප් (රු.මි)	වෙන් පුනරාවර්තන වියදම් (රු.මි)	ප්‍රාග්ධන වියදම් (රු.මි)
සාමාන්‍ය පරිපාලනය	82%	18%	0%
සෞඛ්‍ය සේවා	81%	19%	0%
භෞතික සැලසුම්කරණය	76%	24%	0%
මහජන උපයෝගීතා සේවා	3%	97%	0%
සුභසාධක සේවා	62%	38%	0%

	පුද්ගලික වැටුප්	වෙන් පුනරාවර්තන වියදම්	ප්‍රාග්ධන වියදම්
භෞතික සැලසුම්කරණය (අවම ලක්ෂය)	40%	25%	15%
භෞතික සැලසුම්කරණය	76%	24%	0%
භෞතික සැලසුම්කරණය (උපරිම ලක්ෂය)	55%	35%	20%


2022 පුද්ගලික වැටුප් -භෞතික සැලසුම්කරණය



Other Recurring Expenses in Physical Planning 2022




Capital Expenses in Physical Planning 2022



පුද්ගලික දීමනා වෙන් පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්

	පුද්ගලික වැටුප් (රු.මි)	වෙන් පුනරාවර්තන වියදම් (රු.මි)	ප්‍රාග්ධන වියදම් (රු.මි)
සාමාන්‍ය පරිපාලනය	23	5	0
සෞඛ්‍ය සේවා	10	2	0
භෞතික සැලසුම්කරණය	6	2	0
මහජන උපයෝගිතා සේවා	0	1	0
සුභසාධක සේවා	2	1	0




පුද්ගලික දීමනා වෙන් පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්


	පුද්ගලික වැටුප් (රු.මි)	වෙන් පුනරාවර්තන වියදම් (රු.මි)	ප්‍රාග්ධන වියදම් (රු.මි)
සාමාන්‍ය පරිපාලනය	82%	18%	0%
සෞඛ්‍ය සේවා	81%	19%	0%
භෞතික සැලසුම්කරණය	76%	24%	0%
මහජන උපයෝගීතා සේවා	3%	97%	0%
සුභසාධක සේවා	62%	38%	0%

	පුද්ගලික වැටුප්	වෙන් පුනරාවර්තන වියදම්	ප්‍රාග්ධන වියදම්
පොදු උපයෝගීතා සේවා (අවම ලක්ෂය)	30%	35%	15%
පොදු උපයෝගීතා සේවා	03%	97%	0%
පොදු උපයෝගීතා සේවා (උපරිම ලක්ෂය)	45%	45%	20%


Personnel Emoluments in Public Utility Services 2022



Other Recurring Expenses in Public Utility Services 2022




Capital Expenses in Public Utility Services 2022



**පුද්ගලික දීමනා වෙන් පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා
අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්**

	පුද්ගලික වැටුප් (රු.මි)	වෙන් පුනරාවර්තන වියදම් (රු.මි)	ප්‍රාග්ධන වියදම් (රු.මි)
සාමාන්‍ය පරිපාලනය	23	5	0
සෞඛ්‍ය සේවා	10	2	0
භෞතික සැලසුම්කරණය	6	2	0
මහජන උපයෝගීතා සේවා	0	1	0
සුභසාධක සේවා	2	1	0






පුද්ගලික දිමනා වෙනත් පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් වෙන් කිරීමේ හරස් වැඩසටහන්

	පුද්ගලික වැටුප් (රු.මි)	වෙනත් පුනරාවර්තන වියදම් (රු.මි)	ප්‍රාග්ධන වියදම් (රු.මි)
සාමාන්‍ය පරිපාලනය	82%	15%	0%
සෞඛ්‍ය සේවා	81%	19%	0%
භෞතික සැලසුම්කරණය	76%	24%	0%
මහජන උපයෝගීතා සේවා	3%	97%	0%
සුභසාධක සේවා	62%	38%	0%

	පුද්ගලික වැටුප්	වෙනත් පුනරාවර්තන වියදම්	ප්‍රාග්ධන වියදම්
සුභසාධක (අවම ලක්ෂය)	30%	35%	15%
සුභසාධක	62%	38%	0%
සුභසාධක (උපරිම ලක්ෂය)	45%	45%	20%

Personnel Emoluments in Welfare Services 2022






16.එක් එක් වැඩසටහනේ ආදායමෙන් වැඩසටහන් හරහා ප්‍රතිපාදන සිදු කරන ආකාරය

ආදායම් හා ප්‍රතිපාදන සැලසුම් කර ඇති ආකාරය

	සැලසුම්ගත ආදායම	වෙන් කල අරමුදල්	විචලනාවය
සාමාන්‍ය පරිපාලනය	23713359.00	27727535.00	-4014176.00
සෞඛ්‍ය සේවා	12955180.00	12755400.00	199780.00
භෞතික සැලසුම්කරණය	15868600.00	7508178.00	8360422.00
මහජන උපයෝගීතා සේවා	2791010.00	704169.00	2086842.00
සුභසාධක සේවා	2711025.00	2558425.00	152600.00

සාමාන්‍ය පරිපාලන වැඩසටහන සඳහා සැලසුම්ගත ආදායම වෙන් කරන ලද ප්‍රතිපාදන වලට වඩා අඩුය.




16. එක් එක් වැඩසටහනේ ආදායමේ වැඩසටහන් හරහා ප්‍රතිපාදන සිදු කරන ආකාරය

ආදායම් හා ප්‍රතිපාදන සැලසුම් කර ඇති ආකාරය

	සැලසුම්ගත ආදායම	වෙන් කළ අරමුදල්	විචලතාවය
සාමාන්‍ය පරිපාලනය	23713359.00	27727535.00	-4014176.00
සෞඛ්‍ය සේවා	12955180.00	12755400.00	199780.00
භෞතික සැලසුම්කරණය	15868600.00	7508178.00	8360422.00
මහජන උපයෝගීතා සේවා	2791010.00	704169.00	2086842.00
සුභසාධක සේවා	2711025.00	2558425.00	152600.00

සෞඛ්‍ය සේවා සඳහා සැලසුම්ගත ආදායම වෙන් කළ අරමුදල් ප්‍රතිපාදන වලට වඩා වැඩිය.

සෞඛ්‍ය සේවා අංශය




16. එක් එක් වැඩසටහනේ ආදායමේ වැඩසටහන් හරහා ප්‍රතිපාදන සිදු කරන ආකාරය

ආදායම් හා ප්‍රතිපාදන සැලසුම් කර ඇති ආකාරය

	සැලසුම්ගත ආදායම	වෙන් කල අරමුදල්	විචලතාවය
සාමාන්‍ය පරිපාලනය	23713359.00	27727535.00	-4014176.00
සෞඛ්‍ය සේවා	12955180.00	12755400.00	199780.00
භෞතික සැලසුම්කරණය	15868600.00	7508178.00	8360422.00
මහජන උපයෝගීතා සේවා	2791010.00	704169.00	2086842.00
සුභසාධක සේවා	2711025.00	2558425.00	152600.00

භෞතික සැලසුම් සේවා සඳහා සැලසුම්ගත ආදායම වෙන් කල අරමුදල් ප්‍රතිපාදන වලට වඩා වැඩිය.

භෞතික සැලසුම් අංශය




16. එක් එක් වැඩසටහනේ ආදායමෙන් වැඩසටහන් හරහා ප්‍රතිපාදන සිදු කරන ආකාරය

ආදායම් හා ප්‍රතිපාදන සැලසුම් කර ඇති ආකාරය

	සැලසුම්ගත ආදායම	වෙන් කල අරමුදල්	විචලතාවය
සාමාන්‍ය පරිපාලනය	23713359.00	27727535.00	-4014176.00
සෞඛ්‍ය සේවා	12955180.00	12755400.00	199780.00
භෞතික සැලසුම්කරණය	15868600.00	7508178.00	8360422.00
මහජන උපයෝගීතා සේවා	2791010.00	704169.00	2086842.00
සුභසාධක සේවා	2711025.00	2558425.00	152600.00

උපයෝගීතා සේවා සේවා සඳහා සැලසුම්ගත ආදායම වෙන් කල අරමුදල් ප්‍රතිපාදන වලට වඩා වැඩිය.




16. එක් එක් වැඩසටහනේ ආදායමෙන් වැඩසටහන් හරහා ප්‍රතිපාදන සිදු කරන ආකාරය

ආදායම් හා ප්‍රතිපාදන සැලසුම් කර ඇති ආකාරය

	සැලසුම්ගත ආදායම	වෙන් කල අරමුදල්	විචලතාවය
සාමාන්‍ය පරිපාලනය	23713359.00	27727535.00	-4014176.00
සෞඛ්‍ය සේවා	12955180.00	12755400.00	199780.00
භෞතික සැලසුම්කරණය	15868600.00	7508178.00	8360422.00
මහජන උපයෝගීතා සේවා	2791010.00	704169.00	2086842.00
සුභසාධක සේවා	2711025.00	2558425.00	152600.00

සුභ සාධක සේවා සේවා සඳහා සැලසුම්ගත ආදායම වෙන් කල අරමුදල් ප්‍රතිපාදන වලට වඩා වැඩිය

Revenue Vs Allocation in Program Level 2022
Welfare Services




වෙනත් උපයෝගීතා සේවා

17. එක් පුරවැසියෙක් සඳහා විවිධ වියදම් කාණ්ඩ හරහා ස්වයං උත්පාදන ආදායමක් ලබා ගැනීමට සැලසුම් කර ඇති ආකාරය

එක් පුරවැසියෙක් සඳහා සැලසුම් ගත ස්වයං උත්පාදන ආදායම

ආදායම් කාණ්ඩය	එක් පුරවැසියෙක් සඳහා සැලසුම්ගත ආදායම
වර්ෂනම් හා බදු	40.83
කුලීය	112.18
බලපත්‍ර	22.68
සේවා ගාස්තු	206.54
වරෙන්තු පිරිවැය හා දඩ මුදල්	67.42
අනෙකුත් ආදායම්	10.96
එකතුව	460.61

2022 වර්ෂය සඳහා සැලසුම් ගත ස්වයං උත්පාදන ආදායම ලබා ගැනීම




18. එක් පුරවැසියෙකු සඳහා විවිධ වියදම් කාණ්ඩ හරහා ස්වයං උත්පාදන ආදායම වෙන් කිරීමට සැලසුම් කර ඇති ආකාරය

එක් පුරවැසියෙකු සඳහා සැලසුම්ගත වෙන් කිරීම

ආදායම් කාණ්ඩය	එක් පුරවැසියෙකු සඳහා සැලසුම්ගත වෙන් කිරීම
පුද්ගලික දීමනා	830.23
ගමන් වියදම්	24.59
සැපයුම් හා අවශ්‍යතා	65.75
ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියාව හා නඩත්තුව	44.23
ප්‍රවාහන සන්නිවේදන හා උපයෝගීතා සේවාව	60.51
පොලී ගෙවීම් හා ලාභාංශ	13.97
ප්‍රදාන දායකත්ව හා සහනාධාර	10.29
විශ්‍රාම වැටුප් විශ්‍රාම ප්‍රතිලාභ සහ පාරිභෝගික	5.06
එකතුව	1054.62

2022 වර්ෂය සඳහා සැලසුම් ගත ස්වයං උත්පාදන ආදායම වෙන් කිරීම



19. එක් පුරවැසියෙකුට බාහිර මූලාශ්‍ර වලින් වියදම් පියවා ගැනීමට කොපමණ අරමුදලක් අවශ්‍යද

එක් පුරවැසියෙකු සඳහා බාහිර අරමුදල්

	එක් පුරවැසියෙකුට බාහිර අරමුදල්
බාහිර අරමුදල්	594.01